



මුදල් කොමිෂන් සභාව

ප්‍රජාත්‍යා ප්‍රජාත්‍යා ප්‍රජාත්‍යා ප්‍රජාත්‍යා ප්‍රජාත්‍යා
නිති ආයෝක්තිමු
 (Established under Article 154 "R" of the Constitution)

03, සරණ තොටෙ,
රාජගිරිය, ශ්‍රී ලංකාව.

නිල. 03, සරණ මාවත්තෙන්,
රාජගිරිය, ශ්‍රී ලංකාව.

03, Sarana Mawatha,
Rajagiriya, Sri Lanka.

මෙම රුපය
භාෂා තොටෙ.
My No.

FC/RCA/GEN/06/01/2026/ Vol - I

මෙම රුපය
භාෂා තොටෙ.
Your No.

දිනය
තැක්වූ නිලධාරී
Date

2025.03.07

ප්‍රධාන ලේකම්,

බස්නාහිර / මධ්‍යම / දකුණු / උතුරු / වයඹ / උතුරු මධ්‍ය / උතුරු / සබරගමුව / නැගෙනහිර පළාත.

පළාත් ප්‍රජාරාවර්තන අවශ්‍යතා තක්සේරු කිරීමේ මාර්ගෝපදේශ - 2026

ආයෝගුතුම ව්‍යවස්ථාවට නෙත ලද 13 වන සංගෝධනය සහ 1987 අංක 42 දරන පළාත් සහ පනතේ දැක්වෙන විධිවිධානයන්ට අනුකූලව මෙම මාර්ගෝපදේශ නිකුත් කරනු ලැබේ. විශේෂයෙන්ම 1987 අංක 42 දරන පළාත් සහ පනතේ 19 (5) සහ 20 (3) යටතේ දැක්වෙන විධිවිධානවලට ඔබගේ අවධානය යොමු කළ මේ. ඒ ඒ පළාත්වල රු ආයෝගුකාරවරුන් විසින් පනවන ලද පළාත් සහ මුදල් රිනි සංග්‍රහයන්ට අනුකූලව සියලුම මූල්‍ය පරිපාලන කටයුතු ඉමු කළ යුතු වේ.

මම මෙම දැක්වෙන පරිදි අදාළ අවස්ථාවන්වල දී, මුදල් කොමිෂන් සහාවට එකෙනෙකාව ලබාගත යුතු අතර, මුදල් කොමිෂන් සහාව විසින් විවිධ වර්ග නිකුත් කරනු ලබන මාර්ගෝපදේශවලට හා ව්‍යුත්ලේඛනවලට අනුව ත්‍රියා කළ යුතුය.

1. ප්‍රජාරාවර්තන අවශ්‍යතා ඇස්කමෙන්තුව

පළාත්වල එදිනෙදා මහජන සේවකන් හා මෙහෙයුම පවත්වාගෙන යාම මෙන්ම මූලධන ආයෝගනයන්ගෙන් අපේක්ෂිත සංවර්ධන අරමුණු-ඉමු කරගැනීම පහසු කරලීම, ප්‍රජාරාවර්තන වියදම්. මගින් ප්‍රධාන වශයෙන් අපේක්ෂා කරනු ලැබේ.

ප්‍රජාරාවර්තන වියදම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි.

- පුද්ගල පඩිනයි

මම සඳහා වැමුජ් හා වෙනතා, අතිකාල හා නිවාසී දින වැමුජ් සහ වෙනත් දිමනා අයන් වේ.
- වෙනත් ප්‍රජාරාවර්තන වියදම

මම යටතේ පාසල් ආහාර පෝෂණ වැඩියටහන, නැඩත්තු වියදම සහ අනෙකුත් සියලු ප්‍රජාරාවර්තන වියදම අයන් වේ.

1.1. පුද්ගල පඩිනයි

පළාත් රාජ්‍ය සේවයේ තනතුරුවල පුද්ගල පඩිනයි, ජාතික වැමුජ් ප්‍රතිපත්තියට අනුකූලව ගණනය කළ යුතු වේ. “පළාත් සහාවන්හි වැමුජ් හා සේවක සංඛ්‍යා තීරණය කිරීම” මැයෙන්, රු ආයෝගුකාරවරුන් වෙන යටත ලද ජනාධිපති ලේකමෙන් අංක PCMD/1/4/23/1/14 දරන 2012.08.20 දිනැති ලිපිය හා පළාත් රාජ්‍ය සේවයේ විය අවුරුදු 45 න් පසුව ස්ථීර පත්‍රීම ලබා ඇති නිලධරයන් වෙන විශාම වැමුජ් තීමිකම ලබාදීම සම්බන්ධව රාජ්‍ය පරිපාලන, පළාත් සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් විසින් පළාත් ප්‍රධාන ලේකමවරුන් අමතන ලද අංක PL/6/4/21/ වෙළම iv – T හා 2024.12.30 දිනැති ලිපියේ සඳහන් කරුණු ද වැමුජ් හා සේවක සංඛ්‍යා සම්බන්ධයෙන් රඟය විසින් විවිධ විට නිකුත් කරන ලද ව්‍යුත්ලේඛන කෙරෙනිද ඔබගේ අවධානය යොමු කරවිමි.

1.1.1. කාර්ය මණ්ඩලවල පෙළාගලීක පඩිනයි සඳහා වන මූල්‍ය අවශ්‍යතා තක්සේරු/අයිතමෙන්තු කිරීමේදී පළාත් සහ විෂය පරායට අයන් වන ආයතනික රාමුවි, පළාත් පාලන ආයතනවලට අදාළ වන ආයතනික රාමුව හා පළාත් ව්‍යවස්ථාපිත මණ්ඩල/අධිකාරිවලට අදාළ වන ආයතනික රාමුව වෙන විවිධ වශයෙන් ගෙන මූල්‍ය අවශ්‍යතා ග්‍රද්‍යනාගත යුතුය.

සාමාජික
කමෘත්‍ය
Chairman

සාමාජික
මෙවෙනාස
Secretary

(+94)011 2866724

(+94)011 2866824

සාමාජික
අංශවලකාං
Office

සාමාජික
මෙවෙනාස
Fax

(+94)011 2866747

(+94)011 2866679

වෙළි අවබෝ
මිශ්‍යමාත්‍යාංශය
Website

වෙළි අවබෝ
මිශ්‍යමාත්‍යාංශය
E-mail

www.fincom.gov.lk

info@fincom.gov.lk

1.1.2. ආයතනික අරමුණු හා අවශ්‍යතා මූදුන් පමුණුවා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රගස්ත කාර්ය මණ්ඩලය හැඳුනා ගෙන යුතු අතර, ආයතනික මානව සම්පත්ති ඉණෑන්මක්හාවය හා කාර්යක්ෂමතා විරිධිතය වන පරිදි මානව සම්පත් සංවර්ධන සැලැස්මක් සහයා ගෙන යුතුය. ඒ අනුව, කාර්ය මණ්ඩලයේ සුදුසුකම් හා ප්‍රවිණාවයන් මතා ලෙස හැඳුනාගෙන එට ගැලපෙන පරිදි කාර්ය මණ්ඩලය උපරිම කාර්යක්ෂමතාවයකින් හා එලාදායීනාවයකින් යුතුව සේවයේ යෙදාවිය යුතුය. කාර්ය මණ්ඩලයේ සියලුම සේවකින්ට ආයතනය තුළ ස්විකීය තනතුරට අදාළ කාර්යාරය පැහැදිලිව දැක්වෙන රැකියා විස්තර ලබාදී, මෙ රැකියා විස්තර හා පිටිවිතර සැලකිල්ලට ගෙන තම කාර්ය මණ්ඩලයේ රාජකාරී කටයුතු අවස්ථානුකූලව සමාලෝචනය කළ යුතුය.

එමත්ම, ආයතනික කාර්ය මණ්ඩලයේ කාර්යාධිතය මූනා බැලීමටත්, ආයතනයේ අරමුණු ප්‍රගස්තව ඉටු කරගැනීම සඳහා නිරන්තර ඇගයීම හා අනිප්‍රේරණ ක්‍රියාවන් අනුගමනය කිරීමටත්, අවශ්‍ය අවස්ථාවලදී යුතුවා හා සංවර්ධනය සඳහා යොමු කිරීමටත්, අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගැනීමටත් කටයුතු කළ යුතුය. මානව සම්පත් සංවර්ධනයේ දී කාර්ය මණ්ඩලය තුළ වෘත්තීය වශයෙන් සිදු කරනු ලබන කුඩාවා සංවර්ධනයක් ද අභේක්ෂා කොරේ.

1.1.3. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද කාර්ය මණ්ඩලය (Approved Cadre) හා සැබු වශයෙන් සේවයේ නියුතු කාර්ය මණ්ඩලය (Living Cadre) සැලකිල්ලට ගෙන පුද්ගල පධිනයි ගණන් බැලීය යුතු වේ. තම පළාතේ ඒ ඒ දෙපාර්තමේන්තුවල/ආයතනවල අනුමත කාර්ය මණ්ඩලය තුළ, 2025.03.31 වන දිනට සහා වශයෙන් වැටුප් ලැයිස්තු මගින් වැටුප් ලබන සියලුම කාර්ය මණ්ඩලය ද, මෙ වන විටත් රාජ්‍ය පරිපාලන වික්‍රෙලත් 25/2014 සහ 29/2019 අනුව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමතියට ඉදිරිපත් කර ඇති සේවකින්, අනියම්, කාලීන හෝ කොන්ත්‍රාන් පදනම්ත් සේවයේ තීයුක්ත වින්තන් ද යුතුදිය තීයා තීයා පළාත් රාජ්‍ය සේවකයන් ද යනාදී වශයෙන් ප්‍රතිපාදන ලබාදීමේ අවශ්‍යතාවය සලකා බැලීම සඳහා එට අදාළ විස්තර වෙත් කොට හැඳුනාගත හැකි වන පරිදි මෙ සමග ඉදිරිපත් කර ඇති ආකෘති ප්‍රතුවලට අනුව සකස් කර මුදල කොළඹන් සහාව වෙත ලැබීමට සැලැස්විය යුතුය.

ප්‍රතාරවිතන අවශ්‍යතා ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමේ දී එකම පුද්ගලයා වෙනුවෙන් අවස්ථා කිතිපයක ප්‍රතිපාදන ඉල්ලීම සහ පළාතින් පිටතට ස්ථාන මාරුවීම ලැබූ සේවකින් ඇස්තමේන්තුවට අනුකූලත් කිරීම අදි තත්ත්වයන් ඇති නොවීමට අදාළ නිලධාරීන් විගබලා ගා යුතු අතර, ඒ පිළිබඳව ඔබගේ විශේෂ අවධානය යොමු කර අනුමත කාර්යමණ්ඩලය සඳහා පමණක් ප්‍රතාරවිතන අවශ්‍යතා ඉදිරිපත් කිරීමට ක්‍රියා කරන මෙන් ඉල්ලමි.

මෙට අමතරව, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද කාර්ය මණ්ඩලය තුළ 2025.03.31 වන දිනට පුරුෂපාඩුව පවතින තනතුරු සඳහා ද අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රමාණයන් වෙත්ව හැඳුනාගත හැකි වන පරිදි මෙ සමග ඉදිරිපත් කර ඇති ආකෘති ප්‍රතුවලට අනුව සකස් කර මුදල කොළඹන් සහාව වෙත ලැබීමට සැලැස්විය යුතුය.

1.1.4. අනිකාල හා නිවාසී දින වැටුප් සඳහා සේවයේ යෙදාවිය යුත්තේ තමන්ට නියමිත රාජකාරී වේලාවෙන් බැහැර කාලය අනුව රාජකාරී ඉටු කිරීමට නිබේ නම් පමණි. කාර්ය මණ්ඩල පුරුෂපාඩු පිරවීමෙන් පසුව අනිකාල හා නිවාසී දින වැටුප් ඉල්ලීම, පුරුෂපාඩු පිරවීමට අනුකූලව පහළ මටවමක තීවිය යුතු මුවද, එය එසේ නොවන තත්ත්වයක් නිරික්ෂණය වී ඇත. පුළුමිය අයවුය ඇස්තමේන්තු විශේෂ අනුව අනිකාල හා නිවාසී දින වැටුප් සඳහා අධි ඇස්තමේන්තු ඉදිරිපත් කරන තත්ත්වයක් පෙන්වුම් කරන බැවින් සාධාරණිකරණය කළ හැකි තාත්ත්ව ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට විග බැලා ගා යුතු වේ. එහිදී මහා භාෂ්ඩාගාර ලේකම විසින් 2024.01.10 දිනැතිව රාජ්‍ය වියදම පාලනය පිළිබඳව නිකුත් කරන ලද ජාතික අයවුය වික්‍රෙලත් අංක 01/2024 අනුව වියදම ඇස්තමේන්තු කළ යුතුය.

1.1.5. අනාවශ්‍ය අවස්ථාවන්හි දී, ගෙවන අනිකාල හා නිවාසී දින වැටුප් සඳහා සේවයේ යෙදාවිමට පෙර ආයතනතම මාණ්ඩලික නිලධාරීය විසින් අදාළ නිලධාරීන්ගේ අනිකාල හෝ නිවාසී දින සේවයේ යෙදාවිමේ අවශ්‍යතාවය පිළිබඳ නිසි ඇගයීමක් සිදු කිරීමෙන් පසු, අමතර රාජකාරී ප්‍රමාණය ඉටු කිරීම

සඳහා අවශ්‍ය වන අතිකාල පැය ප්‍රමාණය හෝ නිවාසී දින වැඩි කිරීම පමණක් අනුමත කරන යුතුය. ඒ අනුව, සූම මසකම ආරම්භයේදී මෙම ක්‍රියා පිළිවෙන අනුගමනය කිරීමටත්, කිසියම සේවකයෙකු දිගින් දිගටම අතිකාල සේවයේ යෙදුම්ට සිදුවීන් නම්, ඒ සඳහා පරිවර්තින අතිකාල දීමනාවින් හෝ වෙනත් සුදුසු ක්‍රියාලාරයක් අනුගමනය කිරීමටත් පියවර ගෙ යුතුය. මෙම සඳහා රජය විසින් වටින් වර නිකුත් කරන රාජ්‍ය පරිපාලන ව්‍යුලේ, හාංචිගාර ව්‍යුලේ සහ ඒ සම්බන්ධයෙන් අදාළ අනෙකුත් උපදෙස් හා මගපෙන්වීම ප්‍රකාරව කටයුතු කිරීමට පියවර ගෙ යුතුය.

1.2. වෙනත් ප්‍රහාරාවර්තන වියදම්

- 1.2.1. වෙනත් ප්‍රහාරාවර්තන වියදම් යටතට මත් වියදම්, ආයතනවල සැපයුම හා ගිවිසුම්ත සේවාවන්, තැංක් කටයුතු, වෙනත් ආයතනවලට කරන මාරු කිරීම හා ප්‍රධානයන් යනාදිය අයන් වේ. උපයන ආයතනින් තැංක් කිරීමේ පදනම මත පිළිවුවා ඇති ව්‍යවස්ථාපිත මණ්ඩල, අධිකාරී, කාර්යාල වැනි ආයතන සඳහා ද ප්‍රධාන මාරු කිරීම නිසා අතිරේක ප්‍රතිපාදන ඉල්ලීම සිදු කරන අවස්ථා නිරික්ෂණය වේ.

වෙනත් ප්‍රහාරාවර්තන වියදම් යටතේ ආයතනවලට කරන මාරු කිරීම හා ප්‍රධානයන් වෙනුවෙන් වාර්ෂික අවශ්‍යතාවය ගණනය කිරීමේදී පසුගිය වර්ෂවල සහා වියදම් ද සැලකිල්ලට ගෙ යුතු අතර, එකී වියදම් ආයතනයේ සේවා සැපයීම සඳහා කොනෝක් දුටට දායක වි තිබේද යන්න පිළිබඳව නැවත විමර්ශනයට ලක් කළ යුතුය. මෙම වියදම් හැකිතාක් කළමනාකරණය කර ගැනීම ඔබගෙන් අභ්‍යන්තා කරන අතර, මේ සම්බන්ධයෙන් රජය විසින් නිකුත් කර ඇති රාජ්‍ය පරිපාලන ව්‍යුලේ, වහා හාංචිගාර ව්‍යුලේ හා අනෙකුත් උපදෙස් හා මග පෙන්වීමට අනුකූලව වියදම් කළමනාකරණය කිරීම සඳහා සියලුම ආයතන ප්‍රධානීන් දැනුවත් කළ යුතුය.

ඡන්ස කාර්ය මණ්ඩලය මත පමණක් පදනම්ව අනෙකුත් ප්‍රහාරාවර්තන වියදම් ඇස්කමෙන්තු කිරීමට විත බලා ගෙ යුතු වේ. නමුත්, වෙනත් ප්‍රහාරාවර්තන වියදම් යටතේ ඇති මාරු කිරීම පළාත් පාලන ආයතනවලට හා ව්‍යවස්ථාපිත මණ්ඩල, අධිකාරී සහ කාර්යාල සඳහා අනුමත කාර්ය මණ්ඩලය මත පදනම්ව ගණනය කරන ලද පුද්ගල ප්‍රධානී පමණක් ඇස්කමෙන්තුවලට ඇතුළත් කළ යුතුය.

1.2.2. පාසල් ආහාර පෝෂණ වැඩිසටහන

පාසල් ලමුන්ගේ පෝෂණ මට්ටම ඉහළ දැමීම අරමුණින් හඳුන්වාදුන් ආහාර පෝෂණ වැඩිසටහන වඩාත් කාර්යක්ෂමව හා එලඟයී අපුරින් ක්‍රියාත්මක කිරීමේ වශයෙන් පළාත් සහ වෙන පැවරි ඇති අතර එම වැඩිසටහන සඳහා සකස් කරන ලද ඇස්කමෙන්තුවද ව්‍යුලේ ප්‍රකාරව අදාළ ආකෘති ප්‍රාගට ඇතුළත් කර එවිය යුතුය.

1.2.3 පළාත් පාලන ආයතනවලට මාරු කිරීම සඳහා ඇස්කමෙන්තු

පළාත් පාලන ආයතන සඳහා ලබාදෙන මාරු කිරීමටලින් පළාත් පාලන ආයතනයන්හි සහිකතයන් සඳහා වන දීමනා හා කාර්ය මණ්ඩල ප්‍රධානී ආවරණය වේ. (2024 අයවුය යෝජනා ක්‍රියාත්මක කිරීමට අදාළව හාංචිගාර නියෝජන ලේකම්ගේ අංක BD/GN/130/12/2023 දෙන 2024.01.10 දිනැති ලිපියට වැඩිමනාන් වශයෙන් මගේ අංක FC/RCA/Gen/06/01/2024 හා 2024.01.23 දිනැති ලිපිය මගින් ලබා ද ඇති උපදෙස් අනුව මහ නගර සහ සම්බන්ධයෙන් කටයුතු කළ යුතුය.)

නමුත්, පළාත් පාලන ආයතනවල අවශ්‍යතාවයන්ට අදාළ ආකෘති ප්‍රා සම්පූර්ණ කිරීමේදී මුළු අවශ්‍යතාවය ඉදිරිපත් කළ යුතුය. පළාත් පාලන ආයතනවල අතිශම, ආදේශක, කොන්ෂුන්, නාවකාලීක හා සහන පදනම මත සේවයේ යෙදෙන සේවකයින්ට සේවා ස්ථිරත්වය ලබා දීම සම්බන්ධව රාජ්‍ය පරිපාලන, පළාත් සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම විසින් පළාත් ප්‍රකාර ලේකම්වරුන් අමතන ලද අංක PL/6/2/36/T-1 හා 2024.06.25 දිනැති ලිපියට අනුව, ස්ථිර පත්වීම ලබාදුන් සේවකයින්ට සහ අරමුදලින් වැඩිස්ථාපන ඇතුළත් හා දීමනා ගෙවීමේ පදනම මත සහ මහ හාංචිගාර

මින් වැටුප් හා දීමනා ගෙවීමේ පදනම මත වශයෙන් වෙත් වෙත්ව හඳුනාගැන හැකි පරිදි ආකෘති පෙනුවල අදාළ ස්ථානවල ඇඟුල් කළ යුතුය.

මෙම සඳහා වන මූල්‍ය අවශ්‍යතාවයන් එක් එක් පලාත් පාලන ආයතනය සම්බන්ධව පහත සඳහන් නොරුහුවුවලින් සම්බන්ධව විය යුතුය.

(ආ). පලාත් පාලන ආයතනවල ස්ථිකයන් සඳහා දීමනා

පලාත් පාලන ආයතනවල ස්ථිකයන් සංඛ්‍යාව හා ගෙවිය යුතු දීමනාව (D හා D I) ආකෘතිපත්‍ර ප්‍රකාරව වෙනම හඳුනාගැන හැකි ලෙස ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ.

(ඇ). කාර්ය මණ්ඩල පත්‍රිකාව

මෙතිදී ප්‍රශනය කාර්ය මණ්ඩල ඇගයීම ක්‍රියාවලියේ දී පලාත් පාලන ආයතනවල සේවයේ නිපුණ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද කාර්ය මණ්ඩලය හා පලාත් පාලන ආයතනය මින් වැටුප් ගෙවන කාර්ය මණ්ඩලය සැලකිල්ලට හාන්‍යය කරනු ලැබේ.

උක්න අංක 1.1 ඩී සඳහන් කරන ලද රාජ්‍ය පරිපාලන, පලාත් සහ පලාත් පාලන අමාත්‍යාංශයේ ලේකම විසින් පලාත් ප්‍රධාන ලේකම්වරුන් අමතන ලද අංක PL/6/4/21/ වෙතම iv - T හා 2024.12.30 දිනැති ලිපියට අනුව එන් ඉදිරියට සිදු කරනු ලබන අවධිමත් බදවා ගැනීම සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් පෙළුද්ගැනීම් වශයෙන් යුතු තුළ එම නිලධාරීන් දැනුවත් කර ඒ අනුව කටයුතු කරන්නේද යන්න අධික්ෂණය සඳහා ක්‍රියාමාර්ග ගැන යුතුය.

(ඇ). පලාත් පාලන ආයතනවල අදායම් ක්‍රියාවලය

පලාත් පාලන ආයතනවල සත්‍ය, ඇස්තමේන්තු හා ඉලක්කගත අදායම ත්‍යැග්‍යාව සම්බන්ධයෙන් නොරුහුරු ඉදිරිපත් කර ඇති ආකෘතිපත්‍ර (D II) ප්‍රකාරව වාර්තා කළ යුතුය.

1.2.4. පලාත් ව්‍යවස්ථාපිත මණ්ඩල / පලාත් අධිකාරීවලට මාරු කිරීම සඳහා ඇස්තමේන්තු

පුවියෝගීතා කාර්යාලයක් විධාන් කාර්යක්ෂමව හා එලදායීව ඉටු කිරීමේ අරමුණින් පලාත් අධිකාරීන් පිහිටුවා ඇති අතර සේවා අවශ්‍යතාවය සලකා බලා ස්වයං මූල්‍යනාය කර ගැනීමේ පදනම මත කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මෙවායේ කාර්යමණ්ඩලය අනුමත කර ඇත. නමුත්, මෙම ආයතනවල කාර්යමණ්ඩලය ප්‍රධාන කොටස් තුනකින් සම්බන්ධව වන බව නිරික්ෂණය වේ.

- I. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද පලාත් සහ අරමුදලින් වැටුප් ප්‍රතිපූරණය කරනු ලබන කාර්යමණ්ඩල
- II. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද ඒ ඒ ආයතන විසින් තම අදායමින්ම වැටුප් ගෙවනු ලබන කාර්යමණ්ඩල
- III. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමැතියක් නොමැතිව ඒ ඒ ආයතන විසින් තම අදායමින් වැටුප් ගෙවනු ලබන කාර්යමණ්ඩල

සේවා අවශ්‍යතාවය, ප්‍රමුඛතාවය ලබා දිය යුතු ක්ෂේත්‍රීයක් විම, ඒ ඒ ආයතනවල අදායම් හා වියදම ත්‍යැග්‍යාවන් යනාදි කරුණු සලකා බලා ප්‍රතිපාදන ත්‍රිත්වය සාක්ෂියන් සහාව සලකා බලනු ලැබේ.

1.2.5. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව අනුමත කරන ලද කාර්යමණ්ඩල සහ සත්‍ය වශයෙන් දැනට සිටින කාර්යමණ්ඩලය මත මූදල් අවශ්‍යතාවය ද, පලාත් පාලන ආයතන, ව්‍යවස්ථාපිත මණ්ඩල/අධිකාරී විසින් බදවාගෙන ඔවුන් විසින්ම වැටුප් ගෙවන කාර්ය මණ්ඩලය මත ගණනය කරන ලද මූදල් අවශ්‍යතාවය ද ආකෘති පත්‍ර ප්‍රකාරව වෙන වෙනම ඉදිරිපත් කළ යුතුය.

1.2.6. ඔබ විසින් 2024.12.31 දිනට පවතින මූල්‍යමය බැඳීම පිළිබඳ හිටුරදි තක්සේරුවක් පිදු කර, 2025 වර්ෂයේ අවශ්‍යතාවය නැවත සලකා බලා, 2026 වර්ෂයේ කෙටුම්පත් ඇස්තමේන්තුව සැකසීමට පියවර ගෙන යුතුය.

2. පළාත් ආදායම ඇස්තමේන්තු

පළාත්වලට ලැබෙන ආදායම මෙන්ම, ආදායම එකතු කිරීමේ ප්‍රගතිය හා කාර්යාධිනය පළාත් මූල්‍ය අවශ්‍යතා ඇස්තමේන්තු කිරීමෙහි තවත් රැක් වැදගත් පැනිකාඩිකි.

ආණ්ඩුප්‍රමාද ව්‍යවස්ථාවේ 13 වැනි සංගෝධනය යටතේ පළාත් සහාවලට බලය පවතා ඇති ආදායම මූල්‍ය නැවතැනි උපදේශනයේ 1 ලැයිස්තුවේ 36.1 පිට 36.20 දක්වා අයිතමවල අඩංගු වේ.

මෙටර් ව්‍යාහා ආදායම බලපෑම ගාස්තු, ම්‍යුෂ්පූන් අලෙවියට අදාළ බලපෑම ගාස්තු, උකාව දී පළාත් සහාවල ප්‍රධාන ආදායම මාර්ග වේ. මෙම මූල්‍යවලින් මුද්දර ගාස්තු සහ උකාව දී මූල් නීත්‍යාකෘතිවල පළාත් පාලන ආයතන වෙත පැවරිය යුතුය.

පළාත් සහා වෙත පවතා ලද ආදායම මූල්‍යයන්ට අදාළව එහෙන් රුපය විසින් එකතු කරනු ලබන ආදායමෙන් පළාත් සහා වෙත මාරු කරන කොටස හා ජාතිය ගොඩනැගිලෙම බද්දෙන් පළාත් සහා වෙත ලබාදෙන කොටස පළාත් සහාවල ආදායමේ වැදගත් අංශයන් වි කිෂ්කි. 2011 ජනවාරි 01 වන දින පිට අංක 01/2010 රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ව්‍යුනළේ ප්‍රාග්ධනය හරහා මෙම පැවරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක විය. ඒ අනුව, මුද්දර ගාස්තුවෙන් 100% ක්, ව්‍යාහා ලියාපදිංචි ගාස්තුවෙන් 70% ක් සහ ජාතිය ගොඩනැගිලෙම බද්දෙන් (NBT) 33 1/3% ක් පළාත් සහා වෙත මාරු කළ යුතුය. කෙසේවෙත්, ජාතිය ගොඩනැගිලෙම බද්ද 2019.12.01 දින පිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කරන ලදී.

ප්‍රතාරුවිර්තන අවශ්‍යතාවය වෙනුවෙන් ලබාදෙන සාමූහික ප්‍රදානය ගණනය කරනුයේ, මූල්‍ය ප්‍රතාරුවිර්තන අවශ්‍යතාවයෙන් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ව්‍යුනළේ 01/2010 ට අනුව, රුපය විසින් පළාත්වලට මාරු කරන ආදායම සහ 13 වන ව්‍යවස්ථා සංගෝධනයට අදාළව පළාත් ආදායම මූල්‍ය යටතට වැවෙන ව්‍යාපාර පිරිවැටුම බදු (ඉව්ස් කරන ලද) හැර අනෙකුත් සියලුම ආදායම මූල්‍යවලින් ලැබෙන ආදායමෙන් අඩු කිරීමෙන් වන බැවින්, පළාත් වෙත ව්‍යවස්ථාවෙන් පැවරී ඇති ඇති ආදායම මූල්‍යවලින් උපරිම ආදායම එකතු කරගැනීමේ සඳහා කාර්යක්ෂම වැඩිපිළිවලක් සැම පළාතක් විසින් ම අනුගමනය කිරීම අවශ්‍ය වේ. මේ සඳහා නව ක්‍රමවේද සකස් කරගෙන ආදායම ප්‍රවර්ධනය සඳහා ක්‍රියා කරනු ඇතැයි අපෙක්ෂා කෙරේ.

3. පළාත් විගණන විමසුම

පළාත් සහා අරමුදල් හාවිතය පිළිබඳව පිදු කරන විගණන විමසුම හා ඉදිරිපත් වන විගණකාධිපති ව්‍යාර්තා අනුව පළාත් සහා මූල්‍ය රිනය පිළිබඳ ගැටුව සහගත තත්ත්වයන් හා කළමනාකාරීත්වයේ පවතින දුර්වලතාවයන් නිසා විවිධ මූල්‍ය ව්‍යුනළේ පළාතට ලැබිය යුතු ආදායම්වල අනිමිවිමක් දක්නට ලැබේ. පවතින මූල්‍ය සියය ජේනුවෙන් පළාත් සහා වෙත ලැබෙන සිමිත ප්‍රදානයන් අලේක්සින ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් ම ගොඩ ගැනීම පිදු කළයුතු අතර, අනිසි වියදම හා නාස්තිය අවම කිරීම සඳහා ද පියවර ගෙන යුතුය. තවද, පළාත් සහාවේ මූල්‍ය පාලනය සඳහා සරලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යාමට ප්‍රධාන කළමනාකාරීත්වය සහතික විය යුතු අතර, රම පද්ධතියේ සරලදායීත්වය පිළිබඳව කළුව සමාග්‍රීවනයක් පිදු කර, අවශ්‍ය වෙනාස්කම ද පිදු කළ යුතුවේ.

එසේම ඉදිරි විසර සඳහා ඔබ පළාත් සහාව වෙනුවෙන් අයවැය ඇස්තමේන්තු සකස් කිරීමට ආයතන හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් දැනුවත් කිරීමේ ද ඉහළ මට්ටමේ මූල්‍ය රිනයක් පවත්වාගෙන යාම සඳහා මූදල් රෙගුලායි හා අදාළ ව්‍යුනළේ අනුව ක්‍රියා කිරීමේ දැඩි අවශ්‍යතාවය සහ පළාතට අනිමි වියන ආදායම එකතු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ යුතු වේ.

4. පළාත් අවශ්‍යතාවයන් සඳහා මූල්‍ය ප්‍රේට්‍රානා ඉල්පුම් කිරීම

4.1. පළාත් මූල්‍ය ඇස්තමේන්තු සැකසීම

පළාත් ඇස්තමේන්තු කරණයෙදී මේ සමග ඉදිරිපත් කර ඇති ආකෘති පත්‍ර කිහිපි වෙනස් කිරීමකින් නොරව සම්පූර්ණ කර අප වෙත ලැබීමට සැලැස්වය යුතුය.

- 4.1.1. 2026 මූල්‍ය වර්ෂය සහ මධ්‍ය කාලීන අයවැය රාමුව සඳහා ඇස්තමේන්තු සැකසීමේ දී ප්‍රධාන ලේකම්වරුන් විසින් වාර්ෂික අයවැයන් පළාත් අවශ්‍යතා සපුරාලීමට මුදල වෙන් කිරීම සඳහා වන දින දරුණායට (අංක 6) අනුකූලව තම පළාතේ කටයුතු සංවිධානය කරගත යුතුය. එකී සඳහන් පරිදි කාර්යාලය හා වගකීම පැවරීමේ දී මත් දැක්වෙන කරුණු කෙරෙන් අවධානය යොමු කළ යුතුය.
- I. මධ්‍යකාලීන අයවැය රාමුව සඳහා මූල්‍ය අවශ්‍යතා ඇස්තමේන්තු කිරීමේ දී සැලකිල්ලට ගත යුතු යයි එකඟවන වැදගත් කරුණු සහ විශේෂයෙන් පෙර වර්ෂවල ප්‍රගතීන් සැලකිල්ලට ගෙන පළාතේ අරමුණු ඉටු කර ගැනීමට හැකි වන පරිදි අවශ්‍ය මූලික සැලපුම් සකස් කරගත යුතුය.
- II. ඒ අනුව, මුදල් කොමිෂන් සහාවේ මාර්ගෝපදේශයට අනුකූලව එම සැලපුම් ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය වන පළාත් අයවැය මාර්ගෝපදේශ සකස් කර ආදායම හා වියදම ශිර්ප පිළිබඳව වගකීම දරනු ලබන ආයතන ප්‍රධානීන්ට ලබාදිය යුතුය (සැ.පු. - පළාත් අවශ්‍යතා ඇස්තමේන්තු සඳහා ප්‍රධාන ලේකම විසින් නිකුත් කරන පළාත් අයවැය මාර්ගෝපදේශයේ පිටපතක් 2025.03.20 දිනට පෙර මුදල් කොමිෂන් සහාව වෙත එවිය යුතුය.)
- 4.1.2. පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන් විසින් සේවා තත්ත්වයන් වැඩිදියුණු කිරීමේ යෝජනා හඳුනාගැනීම සහ සකස් කිරීම පිළිබඳ බලනු පළාත් දෙපාර්තමේන්තු, ආයතන හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්ට පැවරිය යුතු අතර, වියදම අවශ්‍යතා පිළිබඳ මූලික ඇගිලක් මත අදාළ කාර්යය දියුකරුන් එලඟයි වියදම කළමනාකරණයක් සහ මූල්‍ය විනායක් ඇති වන ජේ ස්මියා කළ යුතු වේ.
- 4.1.3. පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන් විසින් සේවා වැඩිදියුණු කිරීමට අදාළ යෝජනා සම්බන්ධයෙන් වන වියදම හා සේවක මණ්ඩල යෙදුම් පිළිබඳව අදාළ පළාත් දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතනවල ප්‍රධානීන් සමග කරුණු සමාලෝචනය කොට එකඟතාවයක් ඇති කර ගත යුතුය.
- 4.1.4. නියෝජ්‍ය ප්‍රධාන ලේකම (මුදල) විසින් මූල්‍ය අවශ්‍යතා පිළිබඳව ඇස්තමේන්තු සකස් කිරීමට ප්‍රථම ප්‍රධාන ලේකම විසින් පළාත් අවශ්‍යතා ඇගිලක් රැස්වීමක දී පළාත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් පාලන ආයතන හා ව්‍යවස්ථාපිත ආයතන ඉදිරිපත් කරන මූල්‍ය යෝජනා සමාලෝචනය කළ යුතුය.
- 4.1.5. පළාත් ප්‍රධාන ලේකම්වරුන් විසින් 2026 වර්ෂය සඳහා වන යෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් සහ අයවැය අමාත්‍යාංශ ලේකම්වරුන් සමග සාකච්ඡා කොට අවසන් තීරණයක්ට එළැමෙන් පසුව මුදල් කොමිෂන් සහාව වෙත ඉදිරිපත් කළ යුතුය.
- 4.1.6. මුදල් කොමිෂන් සහාව විසින් හඳුන්වාදී ඇති ආකෘති පත්‍රවලට අනුකූලව ප්‍රහාරවර්තන අවශ්‍යතාවලට අදාළ කොරතුරු පළාත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් පාලන ආයතන හා ව්‍යවස්ථාපිත ආයතන විසින් ගෙන්වාගෙන ඉදිරිපත් කිරීමේ දී අපහසුනා ඇති නොවන පරිදි නියමිත ආකෘති පත්‍ර පමණක්ම (Specimen) හාලිනා කිරීමට වගබලා ගත යුතු වේ. සම්පූර්ණ කරල ලද ආකෘති පත්‍ර සියලුළුන් මාදු පිටපත් (Soft Copy) fcbuddepmail@yahoo.com යන විද්‍යුත් තැපෑල වෙත යොමු කළ යුතුය.

2026 වර්ෂයේ අයවුය ආස්ථාමෙන්තු ඉදිරිපත් කිරීම සඳහා ලබා දී ඇත් ආකෘති පත් තුළ අවම වගයෙන් Excel Cell එකක්වල වෙනත් නොකළ යුතු අතර, ඉදිරිපත් කර ඇත් පොදු ආකෘති පත්වලට කිසි ලෙසට් අභ්‍යන්තර (Column) හෝ ජෛලි (Rows) එකක් කිරීමෙන් හෝ වෙනත් කිරීමෙන් එකක් සිටිය යුතුය.

එමෙන්ම, මෙම ආකෘති පත් සම්බන්ධයෙන් යම් ප්‍රාග්ධනීය කර ගැනීම අවශ්‍ය වූවලොන් දුරකථන අංක 011-2866722 / 011-2866803 / 011-2866854 මගින් මුදල් කොමිෂන් සඟාලට ප්‍රාග්ධනාව අවශ්‍ය හා කාර්යක්‍රම මණ්ඩල තැක්සේරු කිරීමේ අංය අමතන මෙන් කාරුණිකව ඉල්ලමි.

4.1.7. ප්‍රාග්ධනාව වියදම් ආස්ථාමෙන්තු ඉදිරිපත් කළ යුත්තේ දැනටමත් පළාත්වල ස්ථියාත්මක ප්‍රතිඵල පාදක කරන්න මුදලධාන ආයෝජනයන්ට පිවිවහලක් වන පරිදිදෙනි. වැය අධිකමයන්, අමාත්‍යාංශ, වැය ශිර්ස, වැඩසටහන්, ව්‍යාපෘති, විෂය සංස්කීර්ණ හා විෂය විස්තර යෙළුවන් වර්ග කර දැක්වය යුතුය.

4.1.8. වැය ශිර්ස අනුව කරන වියදම් වර්ගිකරණය සැකසීම ඒ ඒ වැය ශිර්සයට නීයමින කාර්යයන්හි කාර්ය සාධනය නොරහි වශයෙන් වශයෙන් ලදුනාගත හැකි වන පරිදි කළ යුතුය. නීයමින කාර්ය සාධනය සහිත කාර්යයන් පවරන ලද දෙපාර්තමේන්තු ගණනාවක් ස්වයුත් අධික්ෂණය යටතේ පවත්වා ගැනීමට ඒ ඒ අමාත්‍යාංශයට හැකිය. රැවුණි දෙපාර්තමේන්තුවක් වැය ශිර්සයක් වනු ඇත.

4.1.9. එසේම, පළාත් අමාත්‍යාංශයකට ඒ යටතේ ඇති අංයකට වූවද සේවා සැපයීමේ වශයෙන් පැවරිය නැකිය. රැවුණි අවස්ථාවක දී එම අංය, අදාළ අමාත්‍යාංශ වැය ශිර්සයෙන් වශයෙන් පෙන්වීම ඇත්තා ගැනීමට ඒ ඒ අමාත්‍යාංශයට හැකිය. රැවුණි දෙපාර්තමේන්තුවක් වැය ශිර්සයක් වනු ඇත.

4.1.10. එක් වියදම් ශිර්සයක් වැඩසටහන් හා ව්‍යාපෘති වශයෙන් බෙදා වෙන් කළ යුතුය. වැඩසටහනක් යනු, නීයකාරී විසර්ජන ඒකකයකි. ජාතික අයවුය දෙපාර්තමේන්තුව විසින් ලදුනාගත ඇති වැඩසටහන් ප්‍රකාරව එබා පළාත් වැඩසටහන් ද වර්ගිකරණය කළ යුතුය.

4.1.11. ප්‍රධාන ලේකම්වරුන් විසින් ඒ ඒ ශිර්ස යටතේ ඇති වැඩසටහන්/ව්‍යාපෘති ආස්ථාම් පමණක් අයවුය සමාලෝචනයට ලක් කළ යුතු අතර, වධා නොද පරමාර්ථ හා වියදම් කළමනාකරණය සඳහා අවශ්‍ය වෙනස්කම් හා සංස්කීර්ණ ඉදිරිපත් කළ යුතුය.

2026 වර්ෂය සඳහා ආලුතින් වෙනම ලදුනාගත් වැඩසටහන්/ව්‍යාපෘති ආස්ථාම් පමණක් අයවුය ආස්ථාමෙන්තු ඉදිරිපත් කිරීමට පෙර ලිඛිතව මුදල් කොමිෂන් සඟාව දැනුවත් කරන මෙන් ඉල්ල සිටිමි.

4.1.12. එක් එක් පළාත වෙනුවෙන් සකස් කරන අයවුය ආස්ථාමෙන්තුවලට අදාළ ප්‍රමිතිගත කරන ලද නොරතුරු පහත දැක්වෙන ඇමුණුම අංක මගින් ඉදිරිපත් කර නිලේ.

- **අමුණුම I** පළාත් කේත අංකය සහ පළාත් නාමය - මෙම අංකය සාම් ආකෘති පත්වන් ම පිරවීමේදී අදාළ කර ගත යුතුය.
- **අමුණුම II** විෂයය අනුව පළාත් ව්‍යාපෘති ලදුනාගතීම - ඒ ඒ පළාතට අදාළ ශිර්ස/වැඩසටහන් හෝ ව්‍යාපෘතිවල නොරතුරු, ප්‍රමිතිගත කරන ලද විෂය කාණ්ඩ (subject category) වෙන ගොනු කිරීම සඳහා මග පෙන්වීමක් මෙමගින් ඉදිරිපත් කර ඇත.
- **අමුණුම III** වැය විෂය හා වැය සංස්කීර්ණ ලැයිස්තුව - ජාතික අයවුය ශිර්සමග කිරීමේදී ඒ වාර්ෂික ශිර්සම සකස් කිරීමේදී රජයේ අයවුය සංස්කීර්ණවලට අනුකූලව පළාත් සඟාවල වැය සංස්කීර්ණයන් ද යොදාගත යුතු වේ. ඒ අනුව, පළාත් විසින් ප්‍රාග්ධනාවෙන් වියදම් සඳහා භාවිත කළ යුතු වැය සංස්කීර්ණ මෙම ඇමුණුම මගින් දක්වා ඇත.

- ඇමුණුම IV පලාත් පාලන ආයතන සඳහා ශේෂ අංක ලැයිස්තුව - මෙම අංකනය D ආකෘති ප්‍රාග පිරවීමේදී අදාළ කර ගන යුතුය.
- ඇමුණුම V පලාත් ව්‍යවස්ථාපිත ආයතන/අධිකාරී සඳහා ශේෂ අංකනය - මෙම අංකනය G ආකෘති ප්‍රාග පිරවීමේදී අදාළ කර ගන යුතුය.
- ඇමුණුම VI අරමුදල් ප්‍රවාහ (Type of Funding) අංකනය - මෙම අංකනය D හා G ආකෘති ප්‍රාග පිරවීමේදී අදාළ කර ගන යුතුය.
- ඇමුණුම VII “හොඳවන තනතුරේ/ වියදම කාණ්ඩය ස්වභාවය” (Nature of Positions/ Expenditure Categories) අංකනය කිරීමේ ලැයිස්තුව - මෙම අංකනය B, D හා G ආකෘති ප්‍රාග පිරවීමේදී අදාළ කර ගන යුතුය.

4.1.13. මූල්‍ය අවශ්‍යතා ඇගයීමේ දී මෙම මාරුගෝපදේශ සංශ්‍යාගේ අමුණු ඇති ආකෘති ප්‍රාග්‍යුලට අනුකූලව මූල්‍ය අවශ්‍යතා ගණනය කොට අංක 07 වශයෙන් දැක්වෙන නිශ්චිත දින හෝ එට පෙර ඉදිරිපත් කිරීමට ත්‍රියා කළ යුතුය.

5. පලාත් මූල්‍ය අවශ්‍යතා සඳහා ඇස්තමේන්තු ඉදිරිපත් කිරීම

5.1. පලාත් මූල්‍ය අවශ්‍යතාවයන් මුදල් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීම සඳහා හාරිතයට ගැනෙන ආකෘති ප්‍රාග මේ සමඟ අමුණු ඇත. මෙම ආකෘති ප්‍රාග පලාත් නියෝජන ප්‍රධාන ලේකම්වරුන් (මුදල්) සමඟ ඉනුත් කාලයේදී පැවති සාකච්ඡාවල දී ඉදිරිපත් වූ යෝජනා සහ රුක්ෂණාවයන් ඇතුළු සකස් කරන ලදී. එම ආකෘති ප්‍රාග පහත පරිදි ප්‍රධාන කොටස් හස්කට විරෝධ කර ඇත.

- I. පලාත් දෙපාර්තමේන්තු/ආයතනවලට අදාළ ප්‍රතාරවර්තන වියදම ඇස්තමේන්තු (A, B හා C වර්ගයේ ආකෘති ප්‍රාග)
- II. පලාත් පාලන ආයතනවලට මාරු කිරීම පිළිබඳ ඇස්තමේන්තු (D වර්ගයේ ආකෘති ප්‍රාග)
- III. ආදයම පිළිබඳ ඇස්තමේන්තු (E ආකෘති ප්‍රාගය)
- IV. මුදල් කළමනාකරණය පිළිබඳ ඇස්තමේන්තු (F ආකෘති ප්‍රාග)
- V. අධිකාරී/ව්‍යවස්ථාපිත ආයතනවලට අදාළ තොරතුරු (G, GI, G II ආකෘති ප්‍රාග)
- VI. පලාත් කාර්ය මණ්ඩලය සම්බන්ධ තොරතුරු (H ආකෘති ප්‍රාගය)

ඊ අනුව, මුදල් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ යුතු ආකෘති ප්‍රාග පහත දැක්වේ.

- ‘A’ ආකෘති ප්‍රාගය: මෙම ආකෘති ප්‍රාගය පෙර වර්ෂයේ පලාත් සභාවටම තනි එක්සේල් (Excel) පිටුවක් වන සේ මෘදු පිටපත පමණක් ඉදිරිපත් කළ යුතුය. මෙම ආකෘති ප්‍රාගයට අනෙකුත් ප්‍රතාරවර්තන වියදම ගැලුමේදී සාපුවම එම අයය නීරු (column) අංක 26 යටතේ පමණක් ඇතුළත් තොකර, තනතුරේ ස්වභාවය අනුව වෙත් කොට දක්වා ඇති නීරුවකට (12 සිට 25) ඇතුළත් කිරීමට කටයුතු කරන්න. අමුණුම අංක III අනුව විය විෂය 1205 හා 1508 සඳහා වියදම ඇස්තමේන්තු කරන්නේ නම් ඒ සඳහා පැහැදිලි කිරීම/සාධාරණිකරණයන් නීරු (column) අංක 30 යටතේ ඉදිරිපත් කළ යුතුය.
- ‘A-I’ ආකෘති ප්‍රාගය: එක් එක් පලාත් දෙපාර්තමේන්තු/ආයතන සමග පවත්වන අයවැය සාකච්ඡාවෙත් පසුව එක් වන පුද්ගල පධිනයි සංශෝධනයන් සිදු කිරීමෙන් අනතුරුව, එන් මෘදු පිටපත (Soft Copy) හා දාඩ් පිටපත (Hard Copy) 2025.05.28 දිනට පෙර එවිය යුතුය.
- ‘A-II’ ආකෘති ප්‍රාගය: පලාත් පාලන ආයතන වෙත මාරු කිරීම, මුද්දර ගාස්තු හා උසාරි දඩ්, රජයේ සේවකයින්ගේ දෙපල භාය සඳහා ගෙවනු ලබන පොලිය (පලාත්ම මුළු අයය පමණක්), පාසල් පෝෂණ

වැඩසටහන සඳහා වෙන් කිරීම් හා රඟයේ ව්‍යවස්ථාපිත ආයතනවලට මාරු කිරීම එක් එක් ආයතනයේ පාලිත් ම වෙන් වෙන් විශයෙන් මෙහි ඇතුළත් විය යුතු අතර, මෙහි මාදු සහ දාඩ පිටපත ඉදිරිපත් කළ යුතුය.

මෙම ආකෘති පත්‍රය මෙහි ඉදිරිපත් කරන තොරතුරු හා A-I ආකෘති පත්‍රයෙන් ඉදිරිපත් කරන තොරතුරු එකිනෙකට ගැලපිය යුතු අතර එය අනෙකුත් A, A-III, A-IV, A-V, D, G යන ආකෘති පත්‍ර එකිනෙකට ඇලනය විය යුතුය. අමුණුම II හි ඇති විෂය අනුව පලාත් ව්‍යාපාති හඳුනා ගැනීමේ ලේඛනය ප්‍රකාරව ඒ ඒ විෂයයන් අනුව ඒ ඒ පලාත් අදාළව ගිරි/වැඩසටහන් හෝ ව්‍යාපාති හඳුනාගෙන වියදම A-V ආකෘති පත්‍රය සඳහා විස්තර ඇතුළත් කළ යුතුය.

- A, A-III , A-IV සහ A-V ආකෘති පත්‍රයන්, A-I ආකෘති පත්‍රයට අනුව සකස් කළ යුතු අතර, උච්චායෙහි මාදු සහ දාඩ පිටපත් (A ආකෘතිය හැර) ඉදිරිපත් කළ යුතුය. එමෙන්ම, සියලුම A, A-III , A-IV හා A-V යන ආකෘති පත්‍ර එකිනෙකට ඇලනය විය යුතුය. අමුණුම II හි ඇති විෂය අනුව පලාත් ව්‍යාපාති හඳුනා ගැනීමේ ලේඛනය ප්‍රකාරව ඒ ඒ විෂයයන් අනුව ඒ ඒ පලාත් අදාළව ගිරි/වැඩසටහන් හෝ ව්‍යාපාති හඳුනාගෙන වියදම A-V ආකෘති පත්‍රය සඳහා විස්තර ඇතුළත් කළ යුතුය.
- ‘B’ ආකෘති පත්‍රය:

මෙය ඉංග්‍රීසි කැට්පල් අකුරෙන් (BLOCK LETTERS) සම්පූර්ණ කළ යුතු අතර, සෑම පුද්ගලයෙක් සඳහාම ඔහුගේ/අයගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීම අනිවාර්ය වේ.

එමෙන්ම, ඒ ඒ තහතුරු නාම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත ආකාරයෙන් ම නිවාරදී අක්ෂර වින්‍යාසයයෙන් ඇතුළත් කිරීමට පියවර ගත යුතුය. මෙම ආකෘති පත්‍රයේ තීරු අංක 4 යටෙන් ඇති අනුතුලික අංක තීරුව ගිරි/මෙන් වළකින ලෙස දකුරුණිකව දැනුම් දෙමි.

මෙම ආකෘති පත්‍රය පලාතාවම තනි එක්සේල් (Excel) පිටුවක් ලෙස ඉදිරිපත් කළ යුතුය. එට අමතරව, එම ආකෘති පත්‍රය ගිරි, වැඩසටහන් සහ ව්‍යාපාති අනුව වෙන් වෙන්ව හඳුනාගත හැකි පරිදි ඉදිරිපත් කළ යුතුය. ‘B’ ආකෘති පත්‍රයන්හි මාදු පිටපත පමණක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවන් වේ.

මෙහි 11 හා 18 වන තීරුවල (Column 11 & 18) වැටුප් කේතයන් රාජා පරිපාලන වකුලේට 03/2016 හා 03/2016 (IV) අනුව සඳහන් කළ යුතු අතර, ਆයතනයේ පවතින තත්ත්වයන්ට අනුකූලව, නිවාරදීව හා විධිමත්ව සිංහ නොතබා සම්පූර්ණ කර සංඛ්‍යාක (Digits) 03 කින් දැක්විය යුතුය. (දා: - SL1)

13 තීරුව (Column 13) වන “හොබවන තනතුරේ/ වියදම කාණ්ඩයේ ස්වභාවය” (Nature of Positions / Expenditure Categories) අමුණුම අංක VII දැක්වෙන පරිදි අංකනය කළ යුතුය. ‘B’ ආකෘතියේ 20, 21, 22 යන තීරුවල එකතුව වන මූල වාර්ෂික වැටුප 23 තීරුවෙන් දැක්විය යුතුය. පුරුෂපාඩ්වලට අදාළව මූලික වාර්ෂික වැටුප 20 වන තීරුව යටෙන් දැක්වා එකතුවක් ලෙස එය 23 වන තීරුවට ගත යුතුය.

2025 අයවිය කරාව අනුව මූලික වැටුපට 2026 වසර සඳහා කරනු ලබන ගැලීම් පමණක් 21 වන තීරුවේ දැක්විය යුතුය.

ආකෘති පත්‍ර B II අනුව, සිහ වැටුප ගෙවිය යුතු එක් එක් සේවකයා වෙනුවෙන් සිහ වැටුප අවශ්‍යතාවය ගණනය කර ගිරි, වැඩසටහන් හා ව්‍යාපාතින් අනුව හඳුනාගත හැකි වන පරිදි එකතුවක් ලෙස ‘B’ ආකෘතියේ 20 වන තීරුව යටෙන් දැක්වා, එකතුව 23 වන තීරුවට ගත යුතුය.

අතිකාල හා නිවායි දින වැටුප සඳහා වෙනම ආකෘති පත්‍රයක් (Form C) හඳුන්වාදී ඇති බැවින්, එම තොරතුරු ‘B’ ආකෘති පත්‍රයේ කිහිපයේ ඇතුළත් නොකළ යුතුය.

මෙහිදී ප්‍රාග්‍රූහිත්තාන්ගේ දීමනා අවශ්‍යතාවය ගිරි, වැඩසටහන් හා ව්‍යාපාතින් අනුව හඳුනා ගත හැකි වන පරිදි එකතුවක් ලෙස ‘B’ ආකෘතියේ වෙනත් දීමනා (29 වන තීරුව) යටෙන් දැක්විම ප්‍රමාණවන් වේ.

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත තන් කාර්යම්ජිලය සඳහා වන දුම්පිය බලපෑ දීමනා, ඉකුත් වසරවල ප්‍රවානාවයන් අනුව ඇස්තමේන්තු කර ගිරි, වැඩසටහන් හා ව්‍යාපාති අනුව එකතුවක් ලෙස ගණනය කර ‘B’ ආකෘතියේ වෙනත් දීමනා යටෙන් (තීරු අංක 29 න්) දැක්විය යුතුය. ගිරි, වැඩසටහන්

හා ව්‍යාපෘති අනුව B III ආකෘතිපත් ප්‍රකාරව, 2024 යාම, 2025 ඇස්තමෙන්තු හා 2026 ඉල්ලීම ඇතුළත් ආකෘතියක් ඉදිරිපත් කළ යුතුය.

වැඩ බැලීමේ පදනම මත සේවයේ යෙදුවීමේ දී ඒ සඳහා ගෙවනු ලබන 25%ක දීමනාව හෝ වෙනත් දීමනා B ආකෘතියේ වෙනත් දීමනා යටතේ (නීරු අංක 29 නි) දැක්වීය යුතුය.

පලාත් සහා මේ වන විට විසුරුවා හැර තිබූන ද පලාත් සහා මත්ත්විවුත්තේ දීමනා හා ඔහුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩල වැටුප් සඳහා 2026 වර්ෂයට ප්‍රතිඵලන වෙත් කිරීම අදාළ වෙනුවේ ප්‍රකාරව ඉදිරිපත් කළ යුතුය.

එකවර ගෙවන හාමා දීමනාව වෙනත් පුනරුවර්තන වියදම් යටතේ දැක්වීය යුතු අතර එමගින් හාමා දීමනාව ඉල්ලුම කරන අයගේ නම ලැයිස්තුවක් සිරිප්, වැඩිසට්ඨ් හා ව්‍යාපෘති අනුව ඉදිරිපත් කළ යුතුය.

'B', 'D' හා 'G' ආකෘති පත්‍රවල පක්වීම දිනය (Date of Appointment) දැක්වීමට ආක්ෂණීය සඳහා යෙදීය ප්‍රත්තේ නිලධාරීයා රාජ්‍ය සේවයට බැඳුණු දිනයයි.

3/2016 වැටුප් වෙනුවේ සඳහන් 1, 2, 3, හා 4 යන සේවා මට්ටම (Service Level) අනුරිත් තනතුරට අදාළ සේවා මට්ටම අංකය 7 වන නීරුවෙහි ඉලක්කමෙන් සඳහන් කළ යුතු අතර, එම තනතුර හොඳවන පුද්ගලයාගේ සේවා මට්ටම 19 වන නීරුවේ එලෙක්ෂන් ම යෙදිය යුතුය.

➤ 'B I' ආකෘති පත්‍රය තුළ 2026 වර්ෂය වෙනුවෙන් සමස්ත කාර්යමණ්ඩලය සඳහා පුද්ගල පඩිනයි ඉල්ලීම ඇතුළත් විය යුතුය. මෙම ආකෘති පත්‍රය සැකසීමේ දී අතිකාල හා නිවාසී දින වැටුප් 'C' ආකෘති පත්‍රයන් ද අනෙකුත් සැම වියදමක් ම 'B' ආකෘති පත්‍රයන් ද ලබාගත යුතුය (දුම්රිය බලපත්‍ර දීමනාව ද ඇතුළත්ව). තනි එක්සේල් (Excel) පිටුවකට සකසන ලද 'B I' ආකෘතියේ මෘදු පිටපත හා දැඩි පිටපත නියමිත දිනට ඉදිරිපත් කළ යුතුය.

සේවා මට්ටම (Service Level) අනුව සාරාගතන වාර්තාවක් 'B I' ආකෘතිය මගින් ඉදිරිපත් කර ඇති අතර, එය ද ඔබ විසින් නිවැරදිව සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතුය.

➤ 'C' ආකෘති පත්‍රය මගින් අතිකාල හා නිවාසී දින වැටුප් ඉල්ලීම ආකෘති පත්‍ර ප්‍රකාරව ඉදිරිපත් කළ යුතු අතර, මෙහි මෘදු පිටපත හා දැඩි පිටපත නියමිත දිනට ඉදිරිපත් කළ යුතුය.

➤ 'D', 'D I', 'D II' ආකෘති පත්‍ර: මෙම ආකෘති පත්‍ර පලාත් පාලන ආයතනවල මූල්‍ය ඉල්ලීම ඉදිරිපත් කිරීම සඳහා හඳුන්වාදී ඇත.

'D' ආකෘති පත්‍රය : මෙය පලාතට තනි එක්සේල් (Excel) පිටුවක් ලෙස පිළියෙළ කළ යුතු ය. මෙම ආකෘති පත්‍රය ද ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් (BLOCK LETTERS) සම්පූර්ණ කළ යුතු අතර, සැම පුද්ගලයෙක් සඳහාම ඔහුගේ/අයගේ ජාතික හැඳුනුමෙන් අංකය ඇතුළත් කිරීම අනිවාර්ය වේ.

2025 අයවැය කට්ටාව අනුව මූලික වැටුපට **2026 වසර සඳහා කරනු ලබන ගැලපීම පමණක්** 21 වන නීරුවේ දැක්වීය යුතුය.

'D' ආකෘතියේ 20, 21, 22 යන නීරුවල එකතුව වන මූල්‍ය වාර්ෂික වැටුප 23 නීරුවෙහි දැක්වීය යුතුය. ප්‍රරූපාඩුවලට අදාළව මූලික වාර්ෂික වැටුප 20 වන නීරුව යටතේ දැක්වා එකතුවක් ලෙස එය 23 වන නීරුවට ගත යුතුය.

එමෙන්ම, ඒ ඒ තනතුරු නාම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත ආකෘතියෙන් ම නිවැරදි අක්ෂර වින්‍යාසයයෙන් ඇතුළත් කිරීමට පියවර ගත යුතුය. මෙම ආකෘති පත්‍රයේ නීරු අංක 3 යටතේ ආක්ෂණුත්මික අංක නීරුව පිරිවෙන් වළකින ලෙස ද කාරුණිකව දැනුම දෙමි.

'D' අංකාභී පත්‍රයන්හි මැදු පිටපත් පමණක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවලින් චේ.

D ආංශකිය පිරවීමේදී පලාත් පාලන ආයතනවල රාජ්‍ය සේවක දෙපල කොටස එහි සඳහා පොලීය ජේ ඇඟුලත් නොකළ යුතුය.

'DI' ආකෘති පැනය : මෙය '**'D'**' ආකෘති පැනයේ සාරාධිතතා ටාරන්ටිස් වන අනර එහි මාදු පිටපත හා දැඩි පිටපත නියමිත දිනට ඉදිරිපත් කළ යුතුය. සේවා මට්ටම (Service Level) අනුව සාරාධිතතා ටාරන්ටිස් '**'DI'**' ආකෘතිය මිනින් ඉදිරිපත් කර ඇති අනර, එය ද කිස් වියිරදිව සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතුය.

‘D II’ ආකෘති පත්‍රය : මෙම ආකෘති පත්‍රය 2024 සහ 2025 ප්‍රිතිඵිලිය හා 2026 අභ්‍යන්තරීන්හි වගයෙන් වර්ෂ තුන ආකෘති පත්‍ර තුනක් වගයෙන් වර්ෂ සඳහන් කර වේන් වෙන්ව ඉදිරිපත් කළ යුතු අතර එහි මැයි පිටපත හා දැඩි පිටපත නීයමින් දිනාට ඉදිරිපත් කළ යුතුය.

- ‘E’ ලේස හම් කර ඇත්තේ පලාත් ආදායම ඇස්ථාලීත්තු කිරීමේ ආකෘති ප්‍රාය වන අනර රජයෙන් පලාත් වෙත මාරු කරන ලද ආදායම පිළිබඳ තොරතුරු හා පලාත් විසින් එකතු කරන ආදායම පිළිබඳ තොරතුරු එහි ඇතුළත් කළ යුතුය. 2026 වර්ෂයට අදාළව සියලු ආදායම ඕර්ම සඳහා ආදායම ඉලක්ක ලබා දීමට අපේක්ෂා කරන බැවින් සියලුම ආදායම සිර්ච්චලට අදාළ තොරතුරු ආකෘති ප්‍රායට ඇතුළත් කළ යුතුය. නව ද මෙම ආකෘති ප්‍රායය මාදු හා දැඩි පිටපත් නියමිත දිනට ඉදිරිපත් කළ යුතු වේ. මෙම ආකෘති ප්‍රායය ඉල්ලම කර ඇති 2027 හා 2028 ප්‍රායෝගිකතා තොරතුරු ද අනිවාර්යයෙන්ම සම්පූර්ණ කර එම යුතුය.

පලාත් විසින් 'E' ආකෘතිය මගින් යෝජිත ආදායම ඉලක්ක පිළිබඳ සාකච්ඡා පවත්වා මුදල් කොමිෂන් සහාව සමඟ එකඟතාවයකට පැමිණීමෙන් අනුරූප හා මහා හාජ්බාගාරයේ රාජ්‍ය මූල්‍ය ප්‍රාථමික අංශයන් ලබාදෙන ආදායම ජ්‍යෙෂ්ඨ ඉලක්ක පදනම් කරගෙන එක් එක් පලාත සඳහා සාකච්ඡා ප්‍රාජන තක්සේරු කර අතිරි ජනාධිපතිතුමන් හා මහා හාජ්බාගාරය වෙත නිර්දේශ ඉදිරිපත් කරනු ලබයි. ඉන් අනුරූප ඇතුම් පලාත් සහා විසින් මූල්‍ය ප්‍රාකාශන සකස් සිරිමේ දී, එකඟ වූ ආදායම ඉලක්කයන් සංශෝධනය සිරිම් නිරික්ෂණය වන අතර, එකිනේ ආදායම ඉලක්කයන් පිළිබඳව පරස්පරතාවයන් ඇති වන බැවින්, නිර්දේශීය හාපයම් ගැන්තායන් සංශෝධනය නොකිරීමට පලාත් සහා විසින් වගබලාගා දුනුය.

- ‘F’ ආකෘති පත්‍රය මගින් 2024 වර්ෂය සඳහා වූ සමස්ත මුදල මෙහෙයුම්වල සාරාගය ඉදිරිපත් කළ යුතුය. මෙහි මදු හා දාඩි පිටපත් නීයමින දිනට ඉදිරිපත් කළ යුතුය.
 - ‘G’ ආකෘති පත්‍රය: ප්‍රජාත්නී යටතේ පිහිටුවා ඇති අධිකාරී/ව්‍යවස්ථාපිත ආයතනවල ගේවක මණ්ඩල හා ඔවුන්ගේ වැශ්‍ය දීමනා පිළිබඳ තොරතුරු ‘G’ ආකෘති පත්‍ර අනුව ඉදිරිපත් කළ යුතුය. 2025 අයවිය කරාව අනුව මුදලක වැශ්‍ය පිටපත 2026 වසර සඳහා තරඟු ලෙන ගැලපීම පමණක් 24 වන තීරුවේ දැක්වීය යුතුය.
 - පළාතට නනි එකසේල (Excel) පිටපතක් ලෙස පිළියෙල කළ යුතු අතර මෙම ආකෘති පත්‍රය ද ඉංග්‍රීසි කුපිටල අකුරන් (BLOCK LETTERS) සම්පූර්ණ කළ යුතුය. සැම පුද්ගලයෙක් සඳහාම ඕනෑම/අයගේ ජාතික හැඳුනුම්වත් අංශය අභ්‍යන්තරීය ප්‍රතිචාර වේ.

උමෙන්ම, ඒ ඒ සහතිරු නාම කළමනාකරණ දේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත ආකාරයෙන් ම නීවාරදී අක්ෂර වින්‍යාසයයෙන් ආඩලන් කිරීමට පියවර ගත යුතුය. මෙම ආකාරී පත්‍රයේ හේරු අංක 6 යටතේ ඇති ඇන්ජිනීඩු අංක හේරුව පිරවීමෙන් වැඩිහිටි ලෙස ද තාරුණිකව දැනුම් ලැබේ.

‘G’ ආකෘති පත්‍රයේ විස් පිටපත පමණක් තැබීමෙන් සිටිම පමණක් වේ.

- ‘G I’ හා ‘G II’ ආකෘති පත්‍රය: මෙය ‘G’ ආකෘති පත්‍රයේ සාරා-ගෙන විවැකා වන අනර එහි මද පිටපත හා අධි පිටපත නියමිත දිනට තුළිපත් කළ යුතුය. සේවා මට්ටම (Service Level) දෙවල

සාරා-ගලන වාර්තාවක් 'G I' ආකෘතිය මගින් ඉදිවිපත් කර ඇති අතර, එය ද ඔබ විසින් නීවැරදිව සම්පූර්ණ කර ඉදිවිපත් කළ යුතුය.

මිට ඇමුණු රට්, ව්‍යවස්ථාපිත මණ්ඩලවල හා අධිකාරීවල ආසන්න වසර දෙකට අදාළ අවසාන ගිණුම වාර්තා ද ඉදිවිපත් කළ යුතුය.

➤ 'H' ආකෘති පත්‍රය: මෙම ආකෘති පත්‍රය මගින් ගිරුණු, වැඩසටහන් සහ ව්‍යාපාරී අනුව 2023 හා 2024 යාම, 2025 දැස්තමේන්තුගත හා පලාතට අනුව 2025/03/31 දිනට කළමනාකරණ ගෝවා දෙපාර්තමේන්තුව අනුමත කාර්ය මණ්ඩලය හා එදිනට තත්ත්ව කාර්ය මණ්ඩලය සම්බන්ධ නොරුණු ඉදිවිපත් කළ යුතුය.

2026 මිදල් වර්ෂය සඳහා පලාත් ප්‍රහාරාවර්තන වියදම අවශ්‍යක ඉදිවිපත් කිරීම සඳහා මෙම මාර්ගෝපදේශ පිටපත් පලාත් අමාත්‍යාංශ ලේකම්වරුන්, නීයෝක්‍රා ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ වෙනත් ආදාළ නිලධාරීන්ට ලබාදෙනු මැතිවි.